



**රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව**  
**அரசு கணக்குகள் திணைக்களம்**  
**Department of State Accounts**

මගේ අංකය  
எனது இல.  
My No.

**SA/MA/C'ULAR**

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

**2013.11.04**

රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ අංක :- 231/2013

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්,  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ  
 දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත,

මහත්මයාණෙනි/ මහත්මියණි,

**2013 මුදල් වර්ෂය සඳහා වූ ගිණුම් පියවීම.**

මුදල් රෙගුලාසි 429 අනුව 2013 මුදල් වර්ෂයේ ගිණුම් පොත් 2013 දෙසැම්බර් 31 දිනට පියවිය යුතුව ඇත. ඒ අනුව වර්ෂයට අදාළ ගිණුම් සාරාංශ, මාරු නියෝග හා අනෙකුත් ගිණුම් වාර්තා නිවැරදිව හා විධිමත්ව මෙහි 3 ඡේදයේ සඳහන් දිනයන්ට හෝ ඊට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට ලැබෙන පරිදි එවිය යුතුය. ඒ සඳහා සියළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මෙම වක්‍රලේඛයේ සඳහන් උපදෙස් අනුගමනය කරන ලෙස අවධාරණය කරනු ලැබේ.

**2. පොදු කරුණු**

- 2.1 මෙම දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල පිටුවේ ඇතුළත්කර ඇති ඔබ අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයට අදාළ මාසික ගිණුම් විස්තර පරීක්ෂාකර බලා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිව වැය විෂයන්ට කරන ලද හර කිරීම් ඇත්නම් ඒවාම නිවැරදි කිරීමට ක්‍රියා කළයුතුය.
- 2.2 පරිපූරක ගිණුම් සාරාංශ මගින් වෙනත් අමාත්‍යාංශයක/ දෙපාර්තමේන්තුවක/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ගිණුම්වලට සටහන් යොදන අවස්ථාවලදී එම අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය.
- 2.3 සාවද්‍ය ගිණුම් තැබීමක් නිවැරදි කිරීම සඳහා භාණ්ඩාගාරයට යොමු කළ යුත්තේ අදාළ අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිගස් වැඩසටහන මගින් එම ගිණුම් සටහන් නිවැරදි කිරීම ප්‍රායෝගික නොවන අවස්ථාවලදී පමණි. එවැනි නිවැරදි කිරීමක් සඳහා මෙම දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන මාරු නියෝග වල සඳහන් තොරතුරුවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බලයලත් නිලධාරීන් වෙත වගකීම පැවරෙනු ඇත.

- 2.4 ඒ ඒ ආයතනයට අදාල 2013 වර්ෂයේ අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශනය මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට නිකුත් කිරීමට අමතරව එහි සහතික කරනු ලැබූ මුල් පිටපත අදාල අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට විධිමත් ලිඛිත ඉල්ලීමක් මත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා නිලධාරියකු මෙම දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වන අතර එසේ පැමිණීමට නොහැකි අවස්ථාවලදී ඒ බව වාර්තා කළ යුතුය. එවැනි අවස්ථාවලදී එම ආයතන සඳහා වන අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය තැපැල් මගින් එවීමට කටයුතු කරනු ඇත. 2013 විසර්ජන ගිණුම සකස්කළ යුත්තේ සහතික කරනු ලැබූ අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශයේ තොරතුරු අනුව පමණක් බව විශේෂයෙන් සටහන් කරගත යුතුය.
- 2.5 යම් අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් විසින් වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ හා සේවා 2013 වර්ෂය තුළ ලබාගෙන ඇත්නම් ඊට අදාල බිල්පත් 2013 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ගිණුම්ගත කිරීමට පියවර ගත යුතුය.
- 2.6 මු.රෙ 215(3)(C) අනුව වසර අග වැය ශීර්ෂයන්හි ඉතිරි ප්‍රතිපාදන තැන්පත් ගිණුම්වලට මාරුකිරීමට අවසර ලැබෙනුයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඊට අදාල අනුමැතිය ලැබී ඇත්නම් පමණි. එසේ අනුමැතිය ලැබුණු ඉතිරි ප්‍රතිපාදන මාරුකිරීම් සඳහා නව තැන්පතු ගිණුම් අංකයක් 6000/0/0/11 යටතේ උප ගිණුමක් ලෙස අදාල ආයතන වෙත මෙම දෙපාර්තමේන්තුවෙන් 2013 වර්ෂය වෙනුවෙන් සපයනු ලබන බැවින් කුමන හේතුවක් නිසාවත් දැනට පවත්වාගෙන යනු ලබන පෙර වර්ෂවලට අදාල තැන්පත් ගිණුම්වලට හෝ පොදු තැන්පත් ගිණුම්වලට 2013 වර්ෂයේ මූල්‍ය ප්‍රතිපාදන මාරුකිරීම සිදුනොකල යුතුය. ඉහත ඉල්ලීම් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේදී අදාල වැය ශීර්ෂයේ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේද යන්න තහවුරු කරගත යුතුය.
- 2.7 මුදල් පොත හැර ගිණුම් පියවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොත්වල පෙන්නුම් කෙරෙන සියළුම ගිණුම් 2013 අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශනයේ ගිණුම් තොරතුරු සමඟ සසඳා විෂමතාවයන් නොමැති බවට තහවුරු කරගත යුතුය.
3. 2013 මුදල් වර්ෂයේ ගිණුම් පියවීමේ කාර්යයන් හා ඒ සඳහා වූ අවසන් දිනයන් ඇතුළත් ඉදිරි වැඩසටහන

අනු අංක	කාර්යය	කාර්යය සම්බන්ධ පැහැදිලි කිරීම්	කාර්යය නිම කළයුතු නිශ්චිත අවසාන දිනයන්
3.1	2013 වර්ෂයේ මුදල් පොත පියවීම	භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපදෙස් අනුව සිදුකළ යුතුය.	2013 දෙසැම්බර් 31 දින
3.2	2013 දෙසැම්බර් මාසයේ ගණුදෙනු ඇතුළත් පළමු ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීම.	රාජ්‍ය ගිණුම් වකුලේඛ 229/2012 සඳහන් වර්ගීකරණය අනුව මෙම ගිණුම් සාරාංශය ඉදිරිපත් කළ යුතුය.	(i) පළමු උපලේඛණයේ සඳහන් ආයතන <b>2014 ජනවාරි 10</b> ට පෙර (ii) දෙවන උපලේඛණයේ සඳහන් ආයතන <b>2014 ජනවාරි 14</b> ට පෙර

අනු අංක	කාර්යය	කාර්යය සම්බන්ධ පැහැදිලි කිරීම්	කාර්යය නිම කළයුතු නිශ්චිත අවසාන දිනයන්
3.3	පළමු භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීම.	2013 දෙසැම්බර් මස පළමු ගිණුම් සාරාංශයේ අන්තර්ගත ගනුදෙනු ඇතුළත් පළමු භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශ භාණ්ඩාගාර වෙබ් අඩවිය වන <a href="http://www.treasury.gov.lk">http://www.treasury.gov.lk</a> වෙත මුදාහරිනු ලැබේ. මෙමගින් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිස පළමු භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය ලබාගත යුතුය.	2014 ජනවාරි 17 ට පෙර
3.4	පළමු පරිපූරක ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීම.	2013 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පළමු ගිණුම් සාරාංශයේ ඇතුළත් කිරීමට නොහැකි වූ ගනුදෙනු පමණක් ඇතුළත් කර “පළමු පරිපූරක ගිණුම් සාරාංශය” ඉදිරිපත් කළ යුතුය. මෙහිදී CIGAS වැඩසටහනට 2013 දෙසැම්බර් මාසය සඳහා වූ මාසික ගිණුම් වැසීම (Month end process) සම්පූර්ණ කිරීමෙන් පසු පමණක් පළමු පරිපූරක ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.	2014 ජනවාරි 22 දින හෝ ඊට පෙර
3.5	පළමු පරිපූරක ගිණුම් සාරාංශය ද ඇතුළත් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීම.	2013 දෙසැම්බර් පළමු ගිණුම් සාරාංශයෙන් සහ පළමු පරිපූරක ගිණුම් සාරාංශයෙන් වාර්තා කරන ලද සියළුම ලැබීම් හා ගෙවීම් හා වැරදි නිවැරදි කිරීම් ඇතුළත් පළමු පරිපූරක භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය භාණ්ඩාගාර වෙබ් අඩවිය වන <a href="http://www.treasury.gov.lk">http://www.treasury.gov.lk</a> වෙත මුදාහරිනු ලැබේ. මෙමගින් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිස පළමු පරිපූරක භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය ලබාගත හැකිය.	2014 ජනවාරි 24 දින හෝ ඊට පෙර
3.6	දෙවන හා අවසාන භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීමට පෙර මු.රෙ. 69 අයදුම් පත්‍ර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.	මෙවැනි අයදුම්පත් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබේ.	2014 ජනවාරි 31 දින හෝ ඊට පෙර
3.7	තවදුරටත් ගිණුම්වල ඇති වැරදි නිවැරදි කිරීම් ඇතුළත් දෙවන හා අවසන් පරිපූරක ගිණුම් සාරාංශය රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරි පත් කිරීම.	මෙම දෙවන හා අවසන් පරිපූරක ගිණුම් සාරාංශය 2013 දෙසැම්බර් මාසයට /වර්ෂයට අදාළ සියලු නිවැරදි කිරීම් CIGAS වැඩසටහනට ඇතුළත් කර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.	2014 පෙබරවාරි 07 දින හෝ ඊට පෙර
3.8	දෙවන භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීම.	දෙවන හා අවසන් පරිපූරක ගිණුම් සාරාංශයේ ඇතුළත් නිවැරදි කිරීම් හා මු.රෙ. 69 මාරු කිරීම් ඇතුළත් කර දෙවැනි භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීම.	2014 පෙබරවාරි 10 දින හෝ ඊට පෙර

අනු අංක	කාර්යය	කාර්යය සම්බන්ධ පැහැදිලි කිරීම්	කාර්යය නිම කළයුතු නිශ්චිත අවසාන දිනයන්
3.9	භාණ්ඩාගාර මෙහෙයුම්, කැපැල්, දේශීය ආදායම් රේඛ , දුම්රිය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු විසින් ජ'නල් ඉදිරිපත් කිරීම	ඉහත දෙවන භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශයේ සඳහන් ඒකාරකුරු අනුව මෙම ජ'නල් ඉදිරිපත් කිරීම.	2014 පෙබරවාරි 17 දින හෝ ඊට පෙර
3.10	2013 වර්ෂය සඳහා වූ අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශනය නිකුත් කිරීම.	හඳුනාගන්නා ලද සියළු ගිණුම් දෝෂ නිවැරදි කිරීම් හා ගිණුම් වල අදාල මාරුකිරීම් සඳහා වූ ජ'නල් ඇතුළත් කරමින් අවසන් භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශය නිකුත් කිරීම. මෙම ගිණුම් ප්‍රකාශය ලබාගැනීම සම්බන්ධයෙන් 2.4 ඡේදයේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතුය.	2014 පෙබරවාරි 24 දින හෝ ඊට පෙර
3.11	බැරකම් හා බැඳීම් පිළිබඳ විස්තරය රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.	2013 වර්ෂය අවසානයේදී පියවීමට ඇති බැරකම් හා බැඳීම් පිළිබඳ විස්තර ඇමුණුම 1 හි ඇතුළත් ප්‍රකාශනයෙන් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම. මෙම ඇමුණුම 1 හි සඳහන් නොවන කිසිදු බැරකමක් හෝ බැඳීමක් 2014 වර්ෂයේදී නිරවුල් නොකල යුතුයි.	2014 පෙබරවාරි 28 දිනට පෙර
3.12	අත්තිකාරම් ගිණුම්	සියළුම අත්තිකාරම් ගිණුම් හි මුල් පිටපත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒවායේ පිටපත් රාජ්‍ය ගිණුම් හා ජාතික අයවැය දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම.	2014 අප්‍රේල් 30 හෝ ඊට පෙර

4. මෙම වක්‍රලේඛය සම්බන්ධව තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නම් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සාර්ව ගිණුම්) දුරකථන අංක 0112484753, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සාර්ව ගිණුම්) දුරකථන අංක 0112484649, අධ්‍යක්ෂ (මූල්‍ය තොරතුරු හා වාර්තාකරණ) දුරකථන අංක 0112484737 අධ්‍යක්ෂ (ක්‍රම පද්ධති හා පුහුණු) දුරකථන අංක 0112484735 ඇමතීමෙන් ලබාගත හැකිය.

5. ඉහත සඳහන් ගිණුම් පියවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් 2013 වර්ෂයේ ගිණුම් සකස් කිරීමේ මූල්‍ය වගකීම සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය ලබාදෙන මෙන් සියළුම ප්‍රධාන ගණන්දීමේ/ගණන්දීමේ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට- විශ්වාසී



එන්.පී. දයාරත්න  
 රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්  
 භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙනුවට

- පිටපත් 1. විගණකාධිපති  
 2. අධ්‍යක්ෂ ජනරාල් - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව  
 3. අධ්‍යක්ෂ ජනරාල් - ජාතික අයවැය දෙපාර්තමේන්තුව  
 4. අධ්‍යක්ෂ - ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා මහා බැංකුව

බැරකම් හා බැඳීම් පිළිබඳ ප්‍රකාශය.

විශේෂ වියදම් ඒකකයේ/අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම:

වියදම් ශීර්ෂ අංකය:

වැඩසටහන් අංකය හා නාමය:

ගෙවීම්/බැඳීම් ලාභියාගේ නම	ගෙවීම් බැඳීම්වල ස්වභාවය *	** බැරකම්/ *** බැඳීම් පිළිබඳ විස්තරය	ඉන්වොයිස් අංකය/ගොනු අංකය	ව්‍යාපෘති අංකය	උප ව්‍යාපෘති අංකය	වැය විෂය සංකේතය	මූල්‍යකරණ සංකේතය	මුදල (රු.)

\* ගෙවීම්/බැඳීම්වල ස්වභාවය පහත සඳහන් ආකාරයට හඳුනාගත යුතුය.

1. අමාත්‍යාංශ/රජයේ දෙපාර්තමේන්තු
2. රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල
3. පෞද්ගලික අංශය

\*\* බැරකම් යනු අදාල ගිණුම් වර්ෂය ඇතුළත භාණ්ඩ,සේවාවන් හෝ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට අදාල වත්කම් හා සේවාවන් ලැබී ඇති නමුත් ගිණුම් වර්ෂය තුළදී ඒ සඳහා අදාල පාර්ශ්වයන්ට ගෙවීම් සිදුකර නොමැති ගණුදෙනුය.

\*\*\* බැඳීම් යනු අදාල ගිණුම් වර්ෂය ඇතුළත භාණ්ඩ,සේවාවන් හෝ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් අදාල වත්කම් හෝ සේවාව ආයතනය වෙත ලැබී නොමැති, එහෙත් එකී භාණ්ඩ හා සේවාවන් ලබාගැනීමේ අරමුණින් බාහිර පාර්ශ්වයන් සමඟ එළඹ ඇති ගිවිසුම් හෝ ලිඛිත එකඟතාවයන්ය.